

වොෂ්ස්ටික්ස් සහ හැන්දක් භාවිතා කරන්න

ඔබේ පවුල ගැන සැලකිලිමත් වන්න. ආහාර අපවිත්‍ර වීම වළක්වා ගැනීම සඳහා වොෂ්ස්ටික්ස් සහ හැන්දක් භාවිතා කරන්න.



ඔබ අවන්හලක හෝ නිවසේ සිටියද, බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා මෙම හොඳ පුරුද්ද වර්ධනය කරගන්න.

